

මගේ අංකය : 4/1/18-ii
හිමිකම් ලියාපදිංචි කිරීමේ මැනුම් අංශය,
සර්වේයර් ජනරාල් කාර්යාලය.
2014.11.28

ලියාපදිංචි බලයලත් මිනින්දෝරු,

..... මයා/මිය,

මහත්මයාණනි /මහත්මියණි,

හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන් මගින් මැනුම් සිදු කර කැඩැස්තර සිතියම් හා පිඹුරු පිළියෙල කිරීම - 2015 වසර සඳහා

2015 වර්ෂය සඳහා බිම්සවිය වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කැඩැස්තර මැනුම් කිරීම සඳහා සර්වේයර් ජනරාල්ගෙන් ප්‍රතික්ෂේප සහතික ලත්, ලියාපදිංචි බලයලත් මිනින්දෝරුවරුන්ගෙන් (ලි.බ.මි.) අයදුම්පත් කැඳවනු ලැබේ. දිස්ත්‍රික්කයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව සහ මැනුම් වැඩසටහනේ ප්‍රමුඛතාවයන් අනුව මැනුම් වැඩ පැවරීම තීරණය කරනු ඇත.

02. මෙම වැඩසටහන සඳහා ලි.බ.මි. වරුන් තෝරා ගැනීමේදී මිනින්දෝරු දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පසුගිය වසර 5දී (2010,2011, 2012,2013 සහ 2014 වර්ෂවලදී) අවසන් කර ඇති කැඩැස්තර මැනුම් වැඩවල කාර්යක්ෂමතාවය පිළිබඳව සැලකිල්ලක් යොමු කරනු ඇත.

03. ඒ සඳහා නියමිත ආකෘති පත්‍රය යොදා ගනිමින් ඔබ විසින් තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබුණහොත් තෝරා ගැනීමේදී ඔබ නුසුදුස්සෙකු ලෙස සැලකිය හැකි බව ද දන්වමි. තවද ඉහත මැනුම් ප්‍රගති තොරතුරු රහිතව ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍ර ඇගයීමේදී දෙපාර්තමේන්තුව සතු තොරතුරු මත කටයුතු කරනු ඇත. කෙසේ වුවද මීට පෙර සර්වේයර් ජනරාල්ගේ අධීක්ෂණය යටතේ කැඩැස්තර මැනුම් කටයුතුවල නිරත වී නොමැති අයදුම්කරුවන් වෙතම කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරනු ඇත.

04. අයදුම්පත (කොටස් දෙකකින් යුක්තය), 2015 වර්ෂය තුළදී බිම්සවිය වැඩසටහන යටතේ මැනුම් කටයුතු කිරීමට බලාපොරොත්තු වන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කොන්ත්‍රාත්තුවට අදාළ නියම, කොන්දේසි සහ ගෙවන මිල ගණන් සහ සුදුසුකම්, උපදෙස් සහ තෝරා ගැනීමේ ක්‍රමය පිළිබඳව විස්තර www.survey.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළින් ලබා ගත හැක.

05. අයදුම්පත්‍ර ගාස්තුව ලෙස රු. 1000/- ක මුදලක් ලගම පිහිටි දිස්ත්‍රික් හෝ පළාත් මැනුම් කාර්යාලයට ගෙවා ලබා ගන්නා ලද ලදුපත ඉල්ලුම්පත්‍රයට අමුණා එවිය යුතුය. නියමිත ආකෘතියට අනුව නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් “අතිරේක සර්වේයර් ජනරාල් (හිමිකම් ලියාපදිංචි), හිමිකම් ලියාපදිංචි කිරීමේ මැනුම් අංශය, සර්වේයර් ජනරාල් කාර්යාලය, අංක 150, කිරුළ පාර, කොළඹ 05.” යන ලිපිනයට ලේඛණගත තැපෑලෙන් 2014.12.19 දිනට පෙර එවිය යුතුය. ඉල්ලුම් පත්‍ර බහාලන කවරයේ වම් පස ඉහල කෙළවරේ “කැඩැස්තර මැනුම් වැඩසටහන - 2015” ලෙස සටහන් කළ යුතුය.

04. ඔබගේ සම්පතම ඥාතියෙක් මෙම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියෙකු වශයෙන් සේවය කරන දිස්ත්‍රික්ක/කොට්ඨාශ සඳහා අයදුම් කිරීමෙන් වලකින ලෙස දන්වන අතර එසේ සිදුව ඇති අවස්ථාවලදී ඔබ තෝරාගත් දිස්ත්‍රික්කයෙන් /කොට්ඨාශයෙන් ඉවත් කිරීමට සිදු විය හැකි බව කාරුණිකව දන්වමි.

පී.එම්.පී. උදයකාන්ත
සර්වේයර් ජනරාල්